

ශීර්ෂය - 243 - සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 243 - සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 ජුනි 04 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 අගෝස්තු 04 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතිය යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

(i) මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණ 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත.

(ii) බැඳීම් හා බැරකම්වලට එළඹීම

මූල්‍ය ප්‍රකාශන වල බැඳීම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශය (ඇමුණුම iii) කෙරෙහි අවධානය යොමු කරවමි. 2024 දෙසැම්බර් 31 දිනට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා වන ණය යෝජනා ක්‍රමය යටතේ ගෙවිය යුතු හිඟ ණය පොළිය රු.55,728,440,383ක් හා නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ ගෙවිය යුතු හිඟ ණය පොළිය රු.844,600,604ක් බැරකම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් නොකර බැඳීම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශයෙහි සටහනක් මගින් හෙළිදරව් කර තිබුණි.

මෙම කරුණු සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණ 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024ට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම් නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

	නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	සමාලෝචිත වර්ෂයේදී පුනරාවර්තන හා මූලධන වැය විෂයයන් 04 ක් සඳහා එකතුව රු.48,823,212,000 ක් හෙවත් ඇස්තමේන්තුගත ප්‍රතිපාදනයෙන් සියයට 14 සිට සියයට 163 දක්වා පරාසයකින් පරිපූරක ඇස්තමේන්තු මගින් අතිරේක ප්‍රතිපාදන සලසා ගෙන තිබුණි.	එකඟ වේ.	අවශ්‍යතාවයට අනුකූලව තාත්වික ඇස්තමේන්තු සකස් කළයුතු වීම.

(ආ)	සමාලෝචිත වර්ෂයේදී පුනරාවර්තන හා මූලධන වැය විෂයයන් 06 ක ප්‍රතිපාදනයෙන් එකතුව රු.1,065,155,600 ක් සියයට 0 සිට 19 දක්වා පරාසයකින් ප්‍රතිපාදන අඩු කිරීම් ද, පුනරාවර්තන හා මූලධන වැය විෂයයන් 14 ක එකතුව රු. 1,065,155,600 ක් සියයට 1 සිට 264 දක්වා පරාසයකින් ප්‍රතිපාදන වැඩි කිරීම් ද මුදල් රෙගුලාසි 66 යටතේ මාරු කිරීම මගින් සිදු කර තිබුණි.	එකඟ වේ.	එම
(ඇ)	සමාලෝචිත වර්ෂයේදී මූලික ඇස්තමේන්තු ප්‍රතිපාදනයක් රහිත පුනරාවර්තන හා මූලධන වැය විෂයයන් 05 ක් සඳහා පරිපූරක ඇස්තමේන්තු මගින් රු. 16,180,000,000 ක් හා මුදල් රෙගුලාසි 66 යටතේ රු. 5,132,600 ක ප්‍රතිපාදන සලසාගෙන තිබුණි.	එකඟ වේ.	එම
(ඈ)	සැලසුම් කරන ලද කාර්යයන් ඉටු කිරීමට පුනරාවර්තන හා මූලධන වැය විෂයයන් 27ක් සඳහා සලසා තිබූ එකතුව රු. 35,173,468,000 ක ප්‍රතිපාදන වලින් එකතුව රු. 23,677,747,194 ක් වූ ප්‍රතිපාදන වැය නොකර ඉතිරි වී තිබූ අතර එම ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 35 සිට සියයට 100ක් දක්වා වූ පරාසයක පැවතුණි.	එකඟ වේ.	ඇස්තමේන්තු ප්‍රතිපාදන ප්‍රශස්ථ පරිදි උපයෝජනය කිරීම හා අවශ්‍යතාවයට අනුකූලව තාත්වික ඇස්තමේන්තු සකස් කළයුතු වීම.
(ඉ)	නියදි පරීක්ෂාව අනුව, මු.රෙ.137 ප්‍රකාරව ගෙවීම් අනුමත කිරීමේ නිල මුද්‍රාව යොදා අනුමත කිරීමේ නිලධාරියා විසින් අත්සන් නොකළ එකතු වටිනාකම රු.4,873,397,056ක්වූ වවුචර්පත් 03ක් පැවතුණි.	නිවැරදි කර ඇත.	මුදල් රෙගුලාසි අනුව කටයුතු කළයුතු වීම.

3.2 බැරකම් හා බැඳීම් වලට එළඹීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මු. රෙ 94 (2) ප්‍රකාරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා බැරකම් ලෙස බැඳිය හැකි හිඟ ණය පොළිය ගතවූ තුන් අවුරුද්ද තුළ ප්‍රතිපාදනය කරන ලද මුදල් ප්‍රමාණයේ සාමාන්‍යයෙන් සියයකට 50 සීමාව වූ රු.9,310,916,667ක් විය යුතු වුවද, දෙපාර්තමේන්තුව විසින් එම සීමාව ඉක්මවා 2024 දෙසැම්බර් 31 දින	අවස්ථානුකූලව රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කර ඇත.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළයුතු වීම.

වන විට රු.46,417,523,716ක් හිඟ ණය පොළිය වෙනුවෙන් බැරකම් වලට බැඳී තිබුණි.

- | | | |
|---|---|--|
| <p>(ආ) සමාලෝචිත වර්ෂයට අදාළ වැය විෂයයන් 08ක එකතුව රු.17,930,681ක් වූ ගෙවීම් බැරකම් ලෙස මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනාගෙන නොතිබුණි.</p> | <p>අතපසුවීමකින් බැරකම් ලේඛනයේ සටහන් නොකිරීම, ගිණුම් ප්‍රකාශ පිළියෙල කළ පසු පොලී සහනාධාර ඉල්ලුම්පත් ලැබීම හා 2025 වර්ෂයේ ගෙවීම් ලෙස ලෙජරයේ ඇතුළත් කිරීම හේතුවෙන් බැරකම් ලෙස මූල්‍ය ප්‍රකාශයේ හඳුනාගෙන නොමැත. නිවැරදි කිරීමට කටයුතු කරමි.</p> | <p>අදාළ ගිණුම් වර්ෂයේ සියළුම බැරකම් හඳුනා ගැනීමට කටයුතු කළ යුතු වීම.</p> |
| <p>(ඇ) 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024ට අනුකූලව, මූල්‍ය ප්‍රකාශන තුළ අඩංගු විය යුතු ඇමුණුම iv බැරකම් පිළිබඳ ප්‍රකාශය I ආකෘති පත්‍රය මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් කර ගිණුම් වර්ෂයට අදාළ මු.රෙ.94(2) හා (3) ප්‍රකාරව එළඹෙන ලද බැරකම් සඳහන් කළ යුතු වුවත්, එසේ කටයුතු කර නොතිබුණි.</p> | <p>නිවැරදි කර ගන්නා ලදී.</p> | <p>වක්‍රලේඛ උපදෙස් පරිදි කටයුතු කළ යුතු වීම.</p> |

3.3 තැන්පත් ශේෂයන්

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මු.රෙ.571 (2) හා (3) ප්‍රකාරව, ඉකුත් වූ සියලුම තැන්පතු අදාළ ගිණුමට හෝ රාජ්‍ය ආදායමට බැර කිරීමට හෝ හැකි ඉක්මනින් ආපසු ගෙවීමට කටයුතු කළයුතු වුවද, අංක 6000-0-0-013-0-186-0 තැන්පතු ගිණුමේ රු.1,077,683 ක ශේෂයක් 2025 මැයි 31 දින වනවිටත් පැවතුණි.	ඉන්දියානු ණය පහසුකම් යටතේ ආනයනය කරන ලද භාණ්ඩ සඳහා 2025.03.31 දින තෙක් ගෙවීම් කටයුතු කිරීමට පහසුකම් සැලසෙන බැවින් ආනයන කරුවන් විසින් තැන්පත් කරන ලද මුදල් ගෙවීම් නිර්දේශ නිකුත් කිරීමට අවශ්‍ය අනෙකුත් සුදුසුකම් සපුරන තෙක් මෙම තැන්පත් ගිණුමේ රඳවා තබා, අදාළ සිහිකැඳවීම් ලිපි යවා ඇත.	මුදල් රෙගුලාසි අනුව කටයුතු කළයුතු වීම.
(ආ) දෙපාර්තමේන්තුවේ අංක 6000-0-0-013-0-186-0 දරන පොදු තැන්පත් ගිණුමෙහි ගෙවීම් තීරුවෙහි ශේෂය රු.382,569,939ක් වුවද, භාණ්ඩාගාර පොත් අනුව එය රු.13,206,697,892 ක් වූයෙන් රු.12,824,127,953ක වෙනසක් පැවතුණි.	මෙම තැන්පතු ගිණුම හරහා වන ගෙවීම් භාණ්ඩාගාර මුද්‍රිත පිටපත් හරහා සිදුවන අතර තැන්පතු කරුවන්ට නැවත ගෙවීම පමණක් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ CIGAS පද්ධතිය හරහා ගිණුම්ගතවීම රු.12,824,127,953ක වෙනසට හේතු වී ඇත. සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට අදාළ සටහන් දෙපාර්තමේන්තු CIGAS පද්ධතියෙන් ඉවත් කර දීමට රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.	භාණ්ඩාගාර පොත් හා දෙපාර්තමේන්තු පොත් සන්සන්දනය කර වෙනස්කම් සඳහා ගැලපීම් සිදු කළයුතු වීම.

3.5 රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
විසර්ජන පනතින් බලය දෙනු ලැබූ දෙපාර්තමේන්තුවේ උපරිම හර ශේෂ සීමාව රු.12,000,000ක් වුවත්, සමාලෝචිත වර්ෂය අවසානයේදී තත්‍ය සීමාව රු.7,015,393ක් වී තිබූ අතර, ළඟා නොවූ උපරිම හර ශේෂ සීමාව රු.4,984,607ක් හෙවත් අනුමත සීමාවෙන් සියයට 42ක් වී තිබුණි. ඒ අනුව, අදාළ ඇස්තමේන්තු තාත්වික පදනමින් පිළියෙල කර නොතිබූ බවට නිරීක්ෂණය කෙරේ.	දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙක් දේශීය හා විදේශීය නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ණය ආපසු ගෙවීම හා ස්ථාන මාරු වූ නිලධාරීන් වෙනුවට නැවත නිලධාරීන් නොපැමිණීමෙන් පුරප්පාඩු පැවතීමද මාණ්ඩලික නිලධාරීන්ට ණය ලබා නොදීමද වෙනසට හේතු විය.	ඇස්තමේන්තු වඩාත් තාත්වික ලෙස සකස් කිරීම කළයුතු වීම.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යභාරයන් ඉටුකිරීමේ ප්‍රමාදය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
කාබනික පොහොර සහ කාබනික පළිබෝධනාශක, වල් නාශක නිෂ්පාදකයින් සඳහා ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමය යටතේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ආයතන 03 ක් වෙත දෙපාර්තමේන්තුව විසින් ගෙවිය යුතු රු. 1,364,636 ක් වූ ණය පොළිය නිරවුල් නොකර හිඟව පැවතුණි.	2024 වර්ෂයට අදාළ බැංකු වෙත ගෙවිය යුතු හිඟ ණය පොලී සම්බන්ධයෙන් විගණන ණය සහනාධාර ඉල්ලුම්පත් 2024.12.31 දින වන විට අදාළ බැංකු මගින් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත එවා නොමැත.	සැලසුම් කළ පරිදි දෙපාර්තමේන්තුවේ අදාළ කාර්යයන් ඉටු කිරීමට කටයුතු කළයුතු වීම.

4.2 ප්‍රසම්පාදනයන්

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
රාජ්‍ය ආයතන වෙත රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය හඳුන්වාදීම පිළිබඳව වූ 2018 ඔක්තෝබර් 23 දිනැති අංක 05/2018 හා 2019 දෙසැම්බර් 17 දිනැති අංක 08/2019 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව, රාජ්‍ය ප්‍රසම්පාදන අස්තීන්ව මිල සැඟවුම් ක්‍රමයට ප්‍රසම්පාදන කිරීමේදී විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය භාවිතා කළ යුතු බව දක්වා තිබුණද, දෙපාර්තමේන්තුව විසින් ඉහත චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු නොකර 2024 වර්ෂයේ අවස්ථා 04 ක දී එකතුව රු. 658,442 ක් වූ ප්‍රසම්පාදන අයිතමයන් වෙළඳපොළ මිල සැඟවුම් ක්‍රමයට සපයාගෙන තිබුණි.	එකඟ වේ.	චක්‍රලේඛ උපදෙස් පරිදි කටයුතු කළයුතු වීම.

4.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයක ධාවන සටහන් අනුව අවසන් වරට 2024 මැයි මස 29 වන දින ධාවනය කර තිබූ මෙම රථය, 2025 අප්‍රේල් 10 දින වන විටත් අලුත්වැඩියා කටයුතු සිදු නොවීමෙන් වර්ෂයකට ආසන්න කාලයක් නිෂ්කාර්යව පැවතුණි.	මෙම රථය අතිරික්ත බැවින් දෙපාර්තමේන්තුවේ අලුත්වැඩියාව සිදුකර ගත වත්කම් ඵලදායීව හැකි දෙපාර්තමේන්තුවක් හා කාර්යක්ෂමව වෙත පවරා දීමට කටයුතු භාවිතා කළ යුතු කරමින් පවතී.	වීම.

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසානයේදී දෙපාර්තමේන්තුවේ අනුමත තනතුරු 59 න් තනතුරු 11ක් හෙවත් මුලු තනතුරු වලින් සියයට 19 ක් පුරප්පාඩුව පැවති අතර, මේ තුළ ජ්‍යෙෂ්ඨ මට්ටමේ අනුමත තනතුරු 23 න් තනතුරු 07ක් හෙවත් සියයට 30ක් ඇතුළත්වී තිබුණි.	පවතින ඉඩපහසුකම් අනුව උචිත පරිදි කාර්යාල පුරප්පාඩු පිරවීමට හෝ අනුව උචිත පරිදි කාර්ය පිරවීමට මණ්ඩලය සංශෝධනය කිරීමට කටයුතු කළයුතු වීම.	වීම.